

දෙහිඹිට ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දෙහිඹිට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට දෙහිඹිට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය..

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන

වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාක්ෂාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ නිම කරන ලද ඉදිකිරීම් 03ක් ප්‍රාග්ධනික කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධනයට ආදායමින් දායක වීමේ ගිණුම රු.7,692,703ක් අඩුවෙන් දක්වා තිබුණි.	2025 අවසාන ගිණුම තුළින් ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදි ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2021 අප්‍රේල් 09 දින වෙන්දේසියේ විකුණන ලද පිරිවැය රු.587,284ක් වූ වයිබ්‍රේට් රෝල වත්කම් ගිණුම්වලින් ඉවත්කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	ස්ථාවර වත්කම් ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව.	වත්කම් විකුණුම් පිරිවැය ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ පැවති රු.52,279,089ක් වටිනා ස්ථාවර තැන්පතු වලට අදාළ අලුත්කිරීමේ නිවේදන විගණනය සඳහා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.2,099,821ක් වූ වාර්ෂික පොළී ආදායම නිවැරදිද යන්න තහවුරු කර ගත නොහැකි විය.	ස්ථාවර තැන්පතු ලේඛනයක් 2025 මැයි 01 දින සිට පවත්වාගෙන යන බව.	ස්ථාවර තැන්පතු අලුත් කිරීමේ නිවේදන ඉදිරිපත් කර පොලිය තහවුරු කර ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි විගණන නිරීක්ෂණය ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218	2021 වර්ෂයෙන් පසුව සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.	සමීක්ෂණ කටයුතු 2025 වර්ෂය අවසානයට පෙර සිදු කරන බව.
		රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.33,056,556ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.15,726,381ක් විය.

2.2 මූල්‍ය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ජංගම ගිණුමක් වසර 13ක පමණ කාලයක් අක්‍රියව පැවතුණි. මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයට එම ගිණුමේ ශේෂය රු.43,088ක් වුවද, ශේෂ සනාථන ලිපි අනුව ශේෂය රු.19,112ක් වූයෙන් රු.23,976ක වෙනසක් පැවතුණි.	ඉදිරියේ කමිටුවක් පත්කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බව.	ගිණුමේ ශේෂ අසමාන වීමට හේතු සොයා බලා කඩිනමින් නිරවුල් කරගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ස්ථාවර තැන්පතු සඳහා අවම වශයෙන් රාජ්‍ය බැංකු 03කින්වත් මිල ගණන් කැඳවීම් සිදුකර ඉහළම පොලී අනුපාතයක් ලබාදෙන බැංකුවේ තැන්පත් කළ යුතු වුවද, එකතු වටිනාකම රු.30,252,030ක් වූ ස්ථාවර තැන්පතු 13ක් ස්වයංක්‍රීයව (Auto Renew) අලුත් වන ලෙස තැන්පත් කර තිබීමෙන් ලැබිය හැකි ඉහළ පොලී ප්‍රතිශතයක් අහිමි වීමේ අවධානමක් පැවතුණි.	මිල ගණන් කැඳවීම් සිදුකර ඉහළම පොලී අනුපාතයක් ලබා ලබාදෙන බැංකුවේ තැන්පත් කිරීමට කටයුතු කරන බව.	ප්‍රදම්පාදනය කැඳවා ඉහළම පොලී අනුපාතයක් ලබා දෙන බැංකුවේ තැන්පත් කළ යුතුය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත්කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

ආදායම් ප්‍රභවය	දෙසැම්බර් 31				දෙසැම්බර් 31			
	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කල ආදායම රු.	රැස්කල ආදායම රු.	දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කල ආදායම රු.	රැස්කල ආදායම රු.	දිනට මුළු හිඟය රු.
වරිපනම් හා බදු	7,425,590	8,066,612	8,119,994	2,890,990	4,118,000	4,370,619	4,942,471	3,499,921
කුලී	14,746,150	17,113,027	18,206,236	4,526,975	14,218,660	14,868,896	14,984,474	5,581,456
බලපත්‍ර ගාස්තු	1,070,200	1,353,833	1,353,833	-	1,017,200	1,184,111	1,146,111	-
වෙනත් ආදායම්	<u>8,314,600</u>	<u>10,990,332</u>	<u>8,679,539</u>	<u>2,310,793</u>	<u>9,003,600</u>	<u>11,379,281</u>	<u>10,807,170</u>	<u>861,193</u>
	<u>31,556,540</u>	<u>37,523,804</u>	<u>36,359,602</u>	<u>9,728,758</u>	<u>28,357,460</u>	<u>31,802,907</u>	<u>31,880,226</u>	<u>9,942,570</u>

2.3.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති හිඟ වරිපනම් බදු ශේෂයෙන් රු.1,077,879ක් 2025 මැයි වන විටත් අය කරගෙන නොතිබුණි.	හිඟ ආදායම් එකතු කිරීම සඳහා ජංගම වැඩසටහනක් සිදු කරන බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති හිඟ අක්කර බදු ශේෂයෙන් රු.1,283,436ක් 2025 මැයි වන විටත් අය කරගෙන නොතිබුණි. එම ශේෂය තුළ වසර 10ට වඩා පැරණි රු.1,068,576ක ශේෂයක්ද පැවතුණි.	සතියේ දින 03ක් ක්ෂේත්‍රයේ යාම හා කපාහැරීමට නියමිත ඒකක සඳහා අනුමැතිය ලබාගැනීම මගින් නිරවුල් කරන බව.	හිඟ අක්කර බදු නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වසර 03කට වඩා පැරණි හිඟ මාලු කඩ කුලී රු.2,745,979ක් සමාලෝචිත වර්ෂය තුළදී ද අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් කපා හැරීම සඳහා ගරු ආණ්ඩුකාරවර අනුමැතිය ලබා ගැනීමට ලිපි යොමුකර ඇති බව.	හිඟ කඩ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුද්දර බදු තැන්පත් ගිණුම තුළ පවතින වසර 10කට වඩා පැරණි රු.802,100ක් නිරවුල් කර නොතිබුණි.	නිරවුල් කිරීමට කටයුතු කරන බව.	නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය..
(ආ) පැරණි සභා ගොඩනැගිල්ලේ වටිනාකම හා සභාව සතු ජල බඩුසරයේ වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේදී ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	වත්කම් වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු රු.11,850,000 ක් වටිනාකමැති පර්වස් 179ක වපසරියකින් යුතු රබර් ඉඩමෙන් සමාලෝචිත වර්ෂය තුළ කිසිදු ආදායමක් ලබාගෙන නොතිබුණි.	බදු මුදල අඩුකර ටෙන්ඩර් කැඳවීමට අනුමතිය ලබා ගන්නා බව.	සභාව සතු වත්කම් වලින් ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2021 වර්ෂයේ සමීක්ෂණ වාර්තාවට අනුව සභාව සතු එකතුව පර්වස් 570ක් වූ ඉඩම් 03ක් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී පවරා ගැනීමට කටයුතු කරන බව.	යොමුගත ඉඩම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මාදොළ හෙළබොජුන්හළ ඉදිකිරීම (පළමු අදියර) කර්මාන්තයේ වහලය සඳහා වෙනත් ස්ථානයකින් ඉවත් කරන ලද අමානෝ තහඩු සවිකර තිබුණු බව ස්ථානීය පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එසේ තිබියදී, Amano GI තහඩු සපයා සවි කිරීම වෙනුවෙන් රු.112,500ක් ගෙවා තිබුණි. එමෙන්ම, සවිකර තිබුණු රු.41,000ක් වටිනා GI Box Bar විගණිත දිනය වූ 2024 අගෝස්තු 22 දින වන විටත් මලකෑමට ලක්වී දිරාපත් වෙමින් පැවතුණි. තවද, මෙම ගොඩනැගිල්ලේ පිරිවිතරවලට අනුකූල නොවන ලෙස සවිකර තිබුණු GI බට සඳහා රු.12,000ක් ද, ඉටු නොකළ වැඩ සඳහා රු.6,000ක් ද වැඩිපුර ගෙවා තිබුණි.	කොන්ත්‍රාත්කරු මගින් ඉටුකරවා ගැනීමට කටයුතු කරන බව.	නියමිත පිරිවිතරවලට අනුකූලව කර්මාන්තය නිම කළ යුතු අතර සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුය. එමෙන්ම, වැඩිපුර ගෙවීම් ආපසු අයකර ගත යුතුය.